

## කචිත්ප ජාතකය

තවද ගාක්ෂකුල තිලක වූ සර්වඳයන් වහන්සේ ඒතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අහිවාතක රෝගය නිසා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යන්

සැලැන් තුවර සිටුකුලයක අහිවාතක රෝගය උපන් කළ ගෙයි කුකුලන් බල්ලන් ආදිව්වන් පටන් නසිනි ඒ අවස්ථාවෙහි සිටානේ තමන්ගේ ප්‍රත්‍යුවන්ට කියන්නාභු තොප විසින් හික්ති බිඳෙන ගියෙන් ව්‍යාධිය සන්හිදේයි ඒ නිසා වලට පලාගාස් ව්‍යාධිය සන්හිදුනුකළ මෙතනට අවුත් අසවල්තැන තිබූ සම්පත් ඇරගෙණ කුටුම්හ සන්ධාපනය කොට ජ්වත්වා කිහිපා යහපතැයි කියා ඒ සිටුකුමාරයා ගිවිස හික්තිය බිඳෙන ගිය තැනැත්තේ සර්වඳයන් වහන්සේ දිට, සර්වඳයෝත් කොයිසිට ආවාදයි විවරන්නාභු අසවල් ගෙයි අහිවාතක රෝගය උපන්හෙයින් මාගේ ප්‍රාණය ගලවා ගෙණ බන්ධුන් ඇරපියා ආම් කිහිපා. සර්වඳයෝත් එබස් අසා තා කළදේම හොඳය පළමුත් තමන්ගේ වාසස්ථානයෙහි නොසිට විපත්ති දකු ගැලීගියේ සුව වුවෝ වේදියි තමා වාසස්ථානයෙහි සිතා උන්නේ දුක්මුනෝවේදි වදාරා තා ගැලීගියේ යහපතැයි වදාලසේක. එබස් අසා සිටුකුමාර ඒ කෙසේදයි ආරාධනා කළයේය. එකල්ති සර්වඳයන් වහන්සේ ඉකත්වත් දක්වා වදාලසේකි.

යටගිය ද්වස බරණැස් තුවර බුහමිදත්ත නම් රජ්පුරුකෙකෙණකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයේ කුම්භකාරව ඉපිද කුඩාල්කමින් අමුදරුවන් පෝෂ්‍යය කරණසේක. එසමයෙහි බරණැස ගංගා සම්පයෙහි එක්වලක් ඇතු. ඒ විල වතුරු ආකලට විල භා ගංගා භා එක්වන්නේය. එසමයෙහි මත්සයේ මේ අවුරුද්දේදේ නියන් කෙරෙයි මේ අවුරුද්දේදේ වැසිවතුර ඇතැයි දන්නා වූ එන අවුරුද්දේදේ නියංකෙරෙයි මේ අවස්ථාවේ පලාගියෙන් යහපතැයි සිතා බොහෝ මස්කැස්බේර් දියෙන් ගගට පලාගියන. එසමයෙහි එක් ඉඩබෙක් මාගේ දෙමාපියන් පටන් උන්නේන් මෙතන මාත් වැඩිවිය පැමිණයේන් මෙතනයයි සිතා නොයම් ඒ විලම උන්නේය. ඒ ප්‍රස්ථාවට වතුර බැස නියන් කොට දියසිදි මඩ භා පස් අරගන්න නිසා ඒ විල සම්පයේ පස් කොටන්වතන්නාහ. ඒ වෙලාවට ඉදුල්පස් පිරාගෙණ යන්නේ පස් කොටන වලට පැමිණියේය. බෝධි සත්වයේ එලාඹ උදාල්ලෙන් කැපින. බෝධිසත්වයේන් පස්පිබැල්ලකැයි සිතා උදාල්ලෙන් ගොඩඟුන. එවිට මහන් වූ වේදනාපත්ව කියන්නේ බොහෝ බන්ධුන්යාදී මා ඉපිද වැඩිගත ස්ථානයයි ඉද උන්නායේ එලලදීම්. එසේ එසේ හෙයින් භාර්ගව කුලයෙහි උපන් කුඩාලානෙනි තමා උපන් වැඩි තෙනයයි කියාම ඇල්ලීම කරන්ට දේශයයි කියා කුඩාලානන්ට අවවාද කිය කියා ඒවිතක්ෂයට පැමිණියේය. කුඩාලානෙන් ඉදුමුවා අතට ගෙණ ඒ ගම්වැසි මනුෂ්‍යයන් මධ්‍යකාට කියන්නේ යම්සේ මේ ඉදුමුවා තමන්ගේ බන්ධුන් යාදීත් තමා ස්ථානයයි කියා උන්නාසේ එලලදීම් කියා මට ගාරාදෙකකින් කිය. එසේ හෙයින් කවිරුත් මේ මාගේ ප්‍රියවූ රසයය මේ මාගේ ප්‍රූජ්‍යා ව්‍යාධිය මේ මාගේ දරුවෝයේ. මේ මාගේ භාර්යාවෝයේ. මේ මාගේ බන්ධුය මේ මාගේ දන බාහාය මේ මාගේ ගේදාරයයි තෘප්ණා කළේ නම් වන්නාවූ දේශය ඉදුමුවාවූ භානිය භා සමානයයි බුද්ධලිලාවෙන් අවවාද කිවාහ. දසදහසක් යොදුන් දිඩිව ප්‍රකාශ විය. ඒ කුම්භකාර කි අවවාදය සද්ධහසක් අවුරුදු අවවාද නියාවට පැවැත් තේයයි වදාරා කචිත්ප ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි ඉදුමුවා නම් ආනන්ද ස්ථීරයෝයේය. කුම්භකාරව උපන්නේම ලොවතුරා බුදුමු මම්මයි තමන් වහන්සේ දක්වා වදාලසේකි